



(අටවැනි පාර්ලිමේන්තුව — පළමුවැනි සභාවාරය)

අංක 72.]

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

2016 මැයි මස 20 වැනි සිකුරාදා පූ. භා. 10.30 ව

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

429/'16

1.

ගරු එස්. එම්. මරික්කාර් මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) වෙනත් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව වැඩිම ජනගහණයක් වෙසෙන දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය බවත්;
- (ii) 2015 දෙසැම්බර් මස එළිදැක්වූ “ළඟම පාසල - හොඳම පාසල” වැඩසටහන යටතේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් පාසල් 04ක්ද, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් පාසල් 03ක්ද තෝරාගෙන ඇති බවත්;
- (iii) එම වැඩසටහන යටතේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් තෝරාගෙන ඇත්තේ උතුරු කොළඹ කුමාර මහා විදුහල සහ මැද කොළඹ හේමමාලී විද්‍යාලය පමණක් බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) මැද කොළඹ හා උතුරු කොළඹ මැතිවරණ කොට්ඨාස දෙක ආවරණය වන පරිදි පාසල් දෙකක් පමණක් තෝරා ගැනීම ප්‍රමාණවත් නොවන බවත්;
- (ii) කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනගහණයෙන් 70%ක් පමණ දෙමළ භාෂාව කථාකරන අතර, එකම දෙමළ මාධ්‍ය පාසලක්වත් තෝරා නොගැනීම අසාධාරණ බවත් එතුමා පිළිගන්නේද;
- (iii) එසේ නොවේ නම්, ඒ සඳහා හේතු කවරේද;
- (iv) උක්ත (i) සහ (ii) හි සඳහන් කරුණු නිවැරදි කිරීම සඳහා පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

432/'16

2.

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා, — නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2015 වර්ෂයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ එක් එක් නිලධාරියා සහභාගී වූ පුහුණුවීම් සහ සම්මන්ත්‍රණ ඇතුළුව රාජකාරී සහ පෞද්ගලික විදේශ සංචාර ගණන වෙන් වෙන් වශයෙන් කවරේද;
- (ii) ඉහත (i) හි සඳහන් රාජකාරී විදේශ සංචාරයන්හිදී එක් එක් නිලධාරියා විදේශගත වූ රටවල් සහ එම රටවල්හි ගත කළ දින ගණන වෙන් වෙන් වශයෙන් කවරේද;

(2)

- (iii) 2015 වර්ෂයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට පුහුණුවීම්, තාක්ෂණික දැනුම සහ දැනුවත් කිරීම් ලබා දුන් තානාපති/මහ කොමසාරිස් කාර්යාල සහ රාජ්‍ය නොවන සංවිධාන කවරේද;
- (iv) 2016 වර්ෂයේදී එකී නිලධාරීන් සඳහා ලබාදීමට සැලසුම් කර ඇති දේශීය සහ විදේශීය පුහුණුවීම් සහ සම්මන්ත්‍රණ සඳහා අනුග්‍රහය දක්වන ආයතන කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

441/'16

3.

ගරු ඩී. ඩී. වානක මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් රුපියල් 50,000/= සහ රු. 100,000/= බැගින් වන නිවාස ණය වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේද;
- (ii) 2015 වර්ෂය සඳහා එම නිවාස ණය ලබාදුන් ණයලාභීන් සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) අදාළ ණයලාභීන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;
- (iv) ණය ලබාදීමේදී සලකා බලනු ලබන නිර්ණායක කවරේද;
- (v) ණය ලබාදීම සඳහා දේශපාලන පක්ෂ ශාඛා සමිතියක නිර්දේශය ඉල්ලා සිටින බව දන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

447/'16

4.

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) දිවයිනෙහි ශිෂ්‍යයින් 3000ට වඩා ඉගෙනුම ලබන පාසල් කවරේද;
- (ii) වර්ෂ 2011- 2015 දක්වා එම පාසල්වලින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වී ඇති ශිෂ්‍යයින් සංඛ්‍යාව, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) එම වසර පහ තුළ ඉහත කී පාසල්වල පහ වසර ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iv) එම කඩඉම් ලකුණු අනුව බඳවා ගත් ශිෂ්‍යයින් සංඛ්‍යාව වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) මහින්ද විත්තන ඉදිරි දැක්ම යටතේ ජාතික පුනර්ජීවන වැඩසටහන අනුව, වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව සහ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය, වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලබාදුන් රුපියල් 2000/=ක මාසික දීමනාව, නව රජය බලයට පත්වීමෙන් පසුවත් 2015 වර්ෂය පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබුවේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) 2015 වර්ෂයේදී,

(i) එම දීමනාව ලබා දුන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සංඛ්‍යාව;

(ii) එම දීමනාව ලබාදීම සඳහා වැය වූ මුදල;

එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) 2016 වර්ෂය ආරම්භවීමත් සමඟ උක්ත රුපියල් 2000/= මාසික දීමනාව, රුපියල් 1900/= දක්වා අඩුකර ඇති බව පිළිගන්නේද යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

479/'16

6.

ගරු කනක හේරත් මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) 2015 වර්ෂයේදී,

(i) ශ්‍රී ලාංකිකයින් විසින් පරිභෝජනය කළ සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් කොපමණද;

(ii) පරිභෝජනය කරන ලද සීනි ප්‍රමාණයෙන් ආනයනය කළ සීනි ප්‍රමාණය කොපමණද;

(iii) ආනයනය කළ සීනි ප්‍රමාණයෙහි වටිනාකම කොපමණද;

(iv) දේශීය සීනි කර්මාන්තශාලාවලින් නිෂ්පාදනය කළ සීනි ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2014 සහ 2015 වර්ෂවලදී දේශීය සීනි කර්මාන්තශාලාවලින් නිෂ්පාදනය කරන ලද සීනි ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) 2014 වර්ෂයට සාපේක්ෂව, 2015 වර්ෂයේදී සීනි නිෂ්පාදනයේ වැඩිවීමක් තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

ගරු වාසුදේව නානායක්කාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2015 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් සිදු කරනු ලැබූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බවත්;
- (ii) එම ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ සඳහන් කරුණු මඟින් අපරාධ චෝදනාවක් අනාවරණය වන්නේද යන්න සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා 2015.03.30 දින එම විමර්ශන ගොනු නීතිපතිතුමා වෙත යොමුකර ඇති අතර, ඊට අදාළ උපදෙස් මේ දක්වා ලැබී නොමැති බවත්;
- (iii) එම උපදෙස් මෙතෙක් නොලැබීම නිසා, ඊට අනුකූලව ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වී ඇති බවත්;

එතුමා දන්වන්නේද?

- (ආ) එම උපදෙස් වහාම ලබාගෙන නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

433/'16

8.

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2006 ජනවාරි 01 දිනට සහ 2016 ජනවාරි 01 දිනට ශ්‍රී ලංකා ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් වන අමාත්‍යවරුන්, අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ගණන වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

450/'16

9.

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල (NSBM) ආරම්භ කරන ලද දිනය කවරේද;
- (ii) එහි පළමු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කළ පුද්ගලයින්ගේ නම් කවරේද;
- (iii) ඕෂධී ජගත් කුමාර අලහප්පෙරුම හා එල්. පී. ජයතිස්ස යන පුද්ගලයින් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කළ කාලය කවරේද;
- (iv) එම කාලය තුළ ඔවුන් ලැබූ වැටුප් හා දීමනා වෙන් වෙන් වශයෙන් කවරේද;
- (v) මෙම ආයතනයේ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම් කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

ගරු කනක හේරත් මහතා, — උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) මාවනැල්ල සිට රඹුක්කන දක්වා මාර්ගය 'බී' ශ්‍රේණියට අයත් ඉතා පැරණි මාර්ගයක් බවත්;
- (ii) එම මාර්ගයේ කොටසක් කාපටි දමා සංවර්ධනය කර ඇති බවත්;
- (iii) එම මාර්ගයේ ඉතිරි කොටස අඛණ්ඩව පවතින බවත්;
- එතුමා දන්නෙහිද?
- (ආ) (i) එම මාර්ගයේ කාපටි දමා සංවර්ධනය කර ඇති දුර කොපමණද;
- (ii) මාර්ගයේ ඉතිරි කොටස කාපටි දමා සංවර්ධනය කිරීමට පියවර ගන්නේද;
- (iii) එසේ නම්, එම දිනය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

ප්‍රධාන කටයුතු ආරම්භයේ දී

යෝජනා පිළිබඳ දැනුම්දීම

1.

පාර්ලිමේන්තුවේ සභානායකතුමා, — පාර්ලිමේන්තුවේ කටයුතු, — නායය පත්‍රයේ ප්‍රධාන කටයුතුවල අංක 1 දරන විෂයය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී අංක 23 දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයෙහි විධිවිධානයන්ගෙන් නිදහස් විය යුතු ය.

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*1.

මුදල් අමාත්‍යතුමා, — පරිපූරක මුදල — ශීර්ෂය 240 — වැඩසටහන 2, —† 2016 ජනවාරි මස 01 වැනි දිනෙන් ආරම්භ වන හා 2016 දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වන මුදල් වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඒකාබද්ධ අරමුදලෙන් හෝ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය විසින් ලබාගන්නා ලද ණය මුදලකින් මාරු කරන ලද හෝ මුදලින් රුපියල් මිලියන පනස් පහක් නොඉක්මවන අතිරේක මුදලක් ගෙවිය යුතු ය.

මෙහි උපලේඛනයේ දක්වා ඇති සේවාවන් වෙනුවෙන්

- (අ) 2015 මුදල් වර්ෂය සඳහා හදිසි අවස්ථා අරමුදලින් ලබාගත් අත්තිකාරම් අංක 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 හා 11 පියවීම.

(6)

උපලේඛනය

ශීර්ෂය	240 -	ජාතික අයවැය දෙපාර්තමේන්තුව
වැඩ සටහන	2 -	සංවර්ධන වැඩසටහන
ව්‍යාපෘතිය	3 -	ගිණුම්කරණ සහායන්
මුළු වියදම =		රු. <u>55,000,000</u>

(රුපියල් මිලියන පහස් පහක් පමණි.)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

† 2016 මාර්තු මස 24 වැනි දින ඉදිරිපත් කරන ලද 2016 අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව බලන්න.

*2.

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා, — ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව, — ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ (5)(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් 2016 පෙබරවාරි 25 දිනැති අංක 1955/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.05.06 දින ඉදිරිපත් කරන ලද, ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ/ මෙහෙයුම් ප්‍රතිපත්ති අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*3.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා, — ආනයන හා අපනයන පාලන පනත යටතේ නියෝග (අංක 1), — 1985 අංක 48 හා 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 20 වැනි වගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 පෙබරවාරි 11 දිනැති අංක 1953/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.03.10 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*4.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා, — ආනයන හා අපනයන පාලන පනත යටතේ නියෝග (අංක 2), — 1985 අංක 48 හා 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 20 වැනි වගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 පෙබරවාරි 11 දිනැති අංක 1953/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.03.10 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*5.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*6.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, — ප්‍රමිති හා සේවා පනත යටතේ නියෝග, — 1995 අංක 35 දරන මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා පනතේ 60 වැනි වගන්තිය යටතේ ආහාර සුරක්ෂිතතාව අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 ජූලි 2 දිනැති අංක 1921/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.04.05 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*7.

අධිකරණ අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය, — සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ කරන නියමය, — 2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනතේ 2 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 අගෝස්තු 6 දිනැති අංක 1926/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.11.21 වැනි දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*8.

අධිකරණ අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය, — අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග, — 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 61 වැනි වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 පෙබරවාරි 18 දිනැති අංක 1954/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.03.08 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*9.

ක්‍රීඩා අමාත්‍යාංශය, — ක්‍රීඩා පනත යටතේ නියෝග, — ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 41 වැනි වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2013 ජනවාරි 15 දිනැති අංක 1793/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද, 2013 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝගවල ඇතුළත් 13 සහ 17 වැනි වගන්ති සංශෝධනය කරමින් 2015 නොවැම්බර් 9 දිනැති අංක 1940/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.01.26 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*10.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, — මෝටර් වාහන පනත යටතේ නියෝග, — (203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 213ඇ වගන්තිය සමඟ කියවිය යුතු, එකී පනතේ 237 වගන්තිය යටතේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 දෙසැම්බර් 22 දිනැති අංක 1946/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.03.09 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*11.

බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*12.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*13.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, — ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත යටතේ රීති, — 2014 අංක 40 දරන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත ප්‍රකාරව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව විසින් සාදන ලදුව, 2015 ජූලි 21 දිනැති අංක 1924/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.03.23 දින ඉදිරිපත් කරන ලද 2015 අංක 1 දරන පරමාණුක බලශක්ති (බලපත්‍ර) රීති සහ 2015 අංක 1 දරන පරමාණුක බලශක්ති (ක්‍රියා පිළිවෙතක් පැවැත්වීමේ අදහස පිළිබඳ දැනුම් දීමේ) රීති අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*14.

ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*15.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය, — ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග, — 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ කියවිය යුතු, එම පනතේ 20 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.
